

දේශීය ණය සහ සංවර්ධන අරමුදල (LLDF) - 2012

දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අරමුදලේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ අභිතකර විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීම් කර තිබුණේ නම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්බව හේතුවෙන් 2012 දෙසැම්බර් 31 දිනට දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොමැති බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී ලංගිප්‍ර)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ශ්‍රී ලංගිප්‍ර 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම - සංසන්දනාත්මක තොරතුරු යළි වර්ගීකරණයට අදාළ ප්‍රකාශනයක් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංගිප්‍ර 19 - සේවක ප්‍රතිලාභ - නිශ්චිත සේවක ප්‍රතිලාභ සැලැස්ම යටතේ වගකීම ඉටු කිරීමට නිශ්චිත සේවක ප්‍රතිලාභ සැලැස්ම සඳහා ආයුගණක තක්සේරුව හා ගිණුම්කරණය සිදුකර නොතිබුණු අතර සේවකයා විසින් කරන ලද දායකය ආයෝජනය කර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංගිප්‍ර 39 - මූල්‍ය උපකරණ (හඳුනාගැනීම හා මැනීම) - අරමුදල විසින් ස්ථාවර තැන්පතු, ණය සහ අත්තිකාරම් ලෙස හඳුනාගැනීමෙන් තොරව කල් පිරීමට ඇති මූල්‍ය වත්කම් ලෙස හඳුනාගෙන තිබුණි. තවද භාණ්ඩාගාර බිල්පත් මත හා ස්ථාවර තැන්පතු මත ලැබිය යුතු පොලී ඒවායේ සාධාරණ අගය නිරූපනය කිරීම මගින් ප්‍රාග්ධනික කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංගිප්‍ර 07 - මූල්‍ය උපකරණ (හෙළිදරව් කිරීම) ආයෝජන මැනීම සඳහා අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

මූල්‍ය ප්‍රකාශනවලට සටහන් අනුව, අක්‍රීය ණය මත පොලී ආදායම මුදල් පදනම මත හඳුනා ගනු ලැබේ. කෙසේ වුවද ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව එය උපවිත පදනම මත හඳුනා ගෙන තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පළාත් පාලන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ (LGIIP) ණය සහ ලැබිය යුතු ශේෂ මත භානිකරණය සාවද්‍යව ගණනය කිරීම හේතුවෙන් අරමුදලේ ලාභය රු.385,991,289 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) රු.958,170 ක් වූ කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වියදම සමාලෝචිත වර්ෂය සඳහා ආදායමට එරෙහිව අයකරනු වෙනුවට නවීකරණ වියදමක් ලෙස සලකා ස්ථාවර වත්කම් ලෙස ගිණුම් ගතකර තිබුණි. එබැවින් ස්ථාවර වත්කම් සහ 2012 වර්ෂය සඳහා ලාභය එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) රු.2,197,126 ක් වූ ලැප්ටොප් 15 ක් මිලදී ගැනීම සහ වෙනත් පරිගණක උපකරණ මිලදී ගැනීමට අදාළ වියදම පරිගණක උපකරණ ලෙස ප්‍රාග්ධනික කරනු වෙනුවට නවීකරණ වියදම් ලෙස හඳුනා ගෙන තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරන ලද ක්‍රමක්ෂය උපලේඛනයට සහ අරමුදලේ පෙර පරිචය අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ශුද්ධ ක්‍රමක්ෂය රු.184,290,545 ක් විය යුතුය. කෙසේ වුවද රු.137,820,980 ක මුදලක් ක්‍රමක්ෂය පිරිවැය ලෙස ආදායමට එරෙහිව අයකර තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා ලාභය රු.46,469,565 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබූ තීරණය අනුව ලැබිය යුතු පොලී හා අවිනිශ්චිත පොලී ගැලපීම් නොකිරීම හේතුවෙන් සීතාවක නගර සභාවෙන් සහ ඇඹිලිපිටිය නගර සභාවෙන් අයකර ගත යුතු ණය ශේෂ පිළිවෙලින් රු.60,248,441 කින් හා රු.5,147,338 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) සීතාවක පුර නගර සභාවේ නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියට අදාළව පොලී ආදායම හා ලැබිය යුතු පොලී, සාවද්‍ය ගණනය කිරීම හේතුවෙන් පිළිවෙලින් රු.5,555,748 කින් හා රු.1,756,212 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියට (UDLIHP) අදාළව ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත් මත පොලී ආදායම පිළිවෙලින් රු.1,216,741 ක් හා රු.1,306,001 ක් ගිණුම්වලින් අත්හැරී තිබුණි.

- (උ) නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ අරමුදල්වලින් භාණ්ඩාගාර බිල්පත් මත කරන ලද ආයෝජනයෙන් ලැබුණු රු.414,883 ක් වූ පොලී ආදායම අරමුදලේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි. තවද රු.284,318 ක් වූ අරමුදලේ පොලී ආදායම නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ පොලී ගිණුමට සාවද්‍යව බැර කර තිබුණි.
- (එ) ස්ථාවර තැන්පතු මත කරන ලද රු.40,000,000 ක් වූ ආයෝජනය භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය ලෙස ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම මුදලින් ස්ථාවර තැන්පතු වටිනාකම අඩුවෙන් දක්වා තිබූ අතර භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම වැඩියෙන් දක්වා තිබුණි.
- (ඒ) හැටන් දික් ඔය නගර සභාවට දෙන ලද ණයක් මත රු.1,745,645 ක පොලී ආදායම ලැබිය යුතු ලෙස ගිණුම්ගත කර තිබූ අතර ඉන් රු.915,185 ක මුදලක් 2011 වර්ෂයේ එම ණය සඳහාම අවිනිශ්චිත පොලී ලෙස ගිණුම් ගත කර තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ලැබිය යුතු අවිනිශ්චිත පොලී ආදායම එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) අම්බලන්ගොඩ නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ලද වැසි ජල අපවහනය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා දෙන ලද ණයක් මත පොලී ආදායම ගිණුම් ගත කර නොතිබුණි. එබැවින් ලැබිය යුතු පොලී ආදායම රු.802,810 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඕ) අම්බලන්ගොඩ නගර සභාව සඳහා ආදාහනාගාරයක් ඉදිකිරීමට දෙන ලද ණය මත රු.162,000 ක් වූ පොලී ආදායම ගිණුම්වලින් අත්හැර තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා පොලී ආදායම හා 2012 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු පොලී ආදායම එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ක) පොලී ආදායම මත රු.2,760,746 ක් වූ රඳවා ගැනීම් බදු ගිණුම්වලින් අත්හැරී තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා ලාභය හා ජංගම වත්කම් එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ග) 2012 වර්ෂය සඳහා රු.1,407,663 ක් වූ ආදායම් බදු 2013 වර්ෂයේ ගෙවා තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ ගිණුම්වල ප්‍රතිපාදනයක් කර නොතිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් පැහැදිලි නොකළ වෙනස්කම් විගණනයේදී නිරීක්ෂණය විය.

(අ) මූල්‍ය ප්‍රකාශන සහ විගණනයට ඉදිරිපත් කරන ලද අනුරූප වාර්තා අතර පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය වූ අතර, වෙනසට හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි.

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව මුදල	අදාළ වාර්තා අනුව මුදල	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
i නගර සභාවලින් ලැබිය යුතු ණය පොලී	6,158,267	6,384,577	226,310
ii ප්‍රාදේශීය සභාවලින් ලැබිය යුතු ණය පොලී	7,844,987	7,681,012	163,975
iii මහනගර සභාවලින් ලැබුණු පොලී	8,943,353	8,926,668	16,685
iv නගර සභාවලින් ලැබුණු පොලී	7,346,132	7,416,570	70,438
v ප්‍රාදේශීය සභාවලින් ලැබුණු පොලී	24,616,113	24,609,389	6,724
vi නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියෙන් ලැබුණු පොලී	75,290,095	79,291,699	4,001,604
vii නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය යටතේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම	19,277,506	39,641,959	20,364,453
viii පළාත් පාලන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ආයෝජන ආදායම	463,282	850,596	387,314
ix බදුල්ල මහ නගර සභාවේ පොලී ආදායම	2,467,972	3,362,901	894,929

2.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ප්‍රාදේශීය සභාවලට ලබාදී තිබූ රු.276,740,200 ක් වූ මුළු ණය ශේෂයෙන් රු.3,707,818 ක මුදලක් 2012 දෙසැම්බර් 31 දිනට වර්ෂ 30 කට වැඩි කාලයක් ලැබිය යුතුව තිබුණි.

(ආ) 2012 දෙසැම්බර් 31 දිනට හිඟ හිටි ණය ශේෂයන්ට අදාළව ලැබුණු සනාථ කිරීම් ලිපි අනුව, සනාථ කරන ලද ශේෂ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

ණය වර්ගය	2012 දෙසැම්බර් 31 දිනට හිඟ ශේෂය	තහවුරු කරන ලද ශේෂය	ප්‍රතිශතය
-----	-----	-----	-----
	රු.	රු.	%
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDF)	528,883,935	169,191,353	31.99
නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)	1,800,745,619	294,732,784	16.36

පළාත් පාලන යටිතල පහසුකම් වැඩ දියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP)	1,729,974,677	192,244,154	11.11
---	---------------	-------------	-------

(ඇ) මූල්‍ය ප්‍රකාශනවල රු.268,796,121 ක් හා රු.59,050,967 ක් වූ හඳුනා නොගත් ශේෂයන් දෙකක් පිළිවෙලින් ණයගැතියන් හා ලැබිය යුතු ශේෂ සහ ලැබිය යුතු පොලී යටතේ දක්වා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.223,798,311 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ පාඩුව රු.266,789,143 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.490,587,454 ක වර්ධනයක් දැක්වුණි.

ඉකුත් වර්ෂයේ අනුරූප සංඛ්‍යාවලට සාපේක්ෂව ලබාදුන් ණය මත පොලී ආදායම , වෙනත් ආදායම, ශුද්ධ ප්‍රදාන ක්‍රමක්ෂය හා ආයෝජන ආදායම සමාලෝචිත වර්ෂයේ පිළිවෙලින් රු. මිලියන 44.38 කින් , රු.මිලියන 11.21 කින් , රු.මිලියන 16.14 කින් සහ රු.මිලියන 18.53 කින් වැඩිවීම හා ණය සහ වෙනත් පාඩු සඳහා හානිකරණය රු. මිලියන 437.57 කින් අඩුවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

කෙසේ වුවද මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති පරිදි එකතුව රු.431,648,982 (හර - ශුද්ධ) ක් වූ ගිණුම්කරණ අඩුපාඩු ගැලපීම් කළේ නම්, සමාලෝචිත වර්ෂය සඳහා වූ රු.223,798,311 ක අරමුදලේ බදු පූර්ව ශුද්ධ ලාභය රු. 207,850,671 ක ශුද්ධ පාඩුවක් විය හැකිව තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 සඳහා මූල්‍ය ප්‍රතිඵලවල සාරාංශයක් පහත සාරාංශ කර දැක්වේ.

	2012	2011	2010	2009	2008
	-----	-----	-----	-----	-----
	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000
මුළු ආදායම	329,608	255,472	233,776	191,869	164,204
මුළු වියදම	(184,536)	(179,563)	(172,622)	(169,830)	(158,169)
ණය සහ වෙනත් පාඩු සඳහා හානිකරණය					
දළ ලාභය / (පාඩුව)	361,619	(145,114)	61,154	22,039	6,035
ඒකාබද්ධ අරමුදලට ගෙවීම	-	-	-	(5,000)	(3,000)
බොල් ණය සඳහා ප්‍රතිපාදනය	-	-	-	-	(12,000)
ශුද්ධ ප්‍රදාන ක්‍රමක්ෂය	(137,821)	(121,675)	(65,868)	(30,985)	-
වර්ෂය සඳහා ආදායම් බදු	-	(3,307)	(10,274)	(17,779)	(10,127)
	-----	-----	-----	-----	-----
වර්ෂය සඳහා ශුද්ධ ලාභය / (පාඩුව)	223,798	(270,096)	(14,988)	(31,725)	(19,092)
	=====	=====	=====	=====	=====

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2008 සිට 2012 කාල පරිච්ඡේදය තුළ රු. මිලියන 164.2 සිට රු. මිලියන 329.6 දක්වා එනම් සියයට 100.66 කින් මුළු ආදායම වැඩි වී තිබුණු අතර එම කාල පරිච්ඡේදය තුළම මුළු වියදම රු.මිලියන 158.2 සිට රු. මිලියන 184.5 දක්වා එනම් සියයට 16.69 කින් වැඩි වී තිබුණි.
- (ආ) පළාත් පාලන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ (LGIP) ශුද්ධ ප්‍රදාන ක්‍රමක්ෂය 2009 සිට 2012 කාල පරිච්ඡේදය තුළ රු. මිලියන 30.9 සිට රු. මිලියන 137.8 දක්වා එනම් සියයට 345.95 කින් වැඩි වී තිබුණි.
- (ඇ) 2008 සිට 2011 කාල පරිච්ඡේදය තුළ බදු සඳහා ප්‍රතිපාදනය කළ පසු පාඩුව රු. මිලියන 19.09 සිට රු.මිලියන 270.09 දක්වා එනම් සියයට 1314.82 කින් වැඩි වී තිබුණු අතර පෙර වර්ෂයේ රු.මිලියන 270.09 ක පාඩුවට එරෙහිව සමාලෝචිත වර්ෂයේ රු. මිලියන 223.79 ක ලාභයක් උපයා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

(අ) පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- i මෙම ව්‍යාපෘතිය සමාලෝචිත වර්ෂය තුළ දී නිම කර තිබුණද , රු.මිලියන 5,955 ක් වූ අනුමත ව්‍යාපෘති පිරිවැයෙන් රු. මිලියන 4,429 ක මුදලක් පමණක් එනම් සියයට 74.37 ක් 2012 දෙසැම්බර් 31 දක්වා මුදාහැර තිබුණි.
- ii වර්ෂ 8 ක අනුග්‍රාහක කාල පරිච්ඡේදය තුළදී වර්ෂයකට සියයට 1 ක පොලී අනුපාතයකට හා ඉන්පසු සියයට 1.5 ක පොලී අනුපාතයකට අනුග්‍රහ කාල පරිච්ඡේදයක් සහිත වර්ෂ 32 ක් තුළ රු.3,381,838,689 ක් වූ ණය මුදලක් අරමුදල විසින් මහා භාණ්ඩාගාරයට ආපසු ගෙවිය යුතුය. තවද සියයට 9 ක පොලී අනුපාතයකට පළාත් පාලන ආයතනවලට ලබා දුන් එකතුව රු.1,729,974,677 ක ණය මුදලින් එකතු කරගත් මුදල් යළි ණයට ලබාදීම මගින් උපයන ලද ආදායමින් මෙම ණය මුදල ආපසු ගෙවිය යුතුය. කෙසේ වුවද ඉහත ණය මුදල මත ලැබිය යුතු රු. 314,031,942 ක් වූ මුළු පොලී මුදලින් රු.156,407,153 ක මුදලක් පමණක් 2012 දෙසැම්බර් 31 දක්වා ලැබී තිබුණි. එබැවින් අරමුදලේ කළමනාකරණය අරමුදලේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා තිබුණි.

(ආ) නාගරික සංවර්ධන හා අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)

නාගරික සංවර්ධන හා අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP) විසින් ලබාදෙන ලද රු.2,270,125,714 ක් වූ ණය මුදල අයකර ගැනීමේ වගකීම අරමුදල භාරගන්නා ලදී. වර්ෂයකට සියයට 5.25 ක පොලී අනුපාතයකට සමාන වාරික මගින් වර්ෂ 25 ක් තුළ මෙම ණය මුදල් මහා භාණ්ඩාගාරයට ආපසු ගෙවිය යුතු වුවද, සියයට 8 ක හා සියයට 10 ක පොලී අනුපාතයකට කාර්තුමය වාරික 64 කින් හා 40 කින් පළාත් පාලන ආයතනවලින් ආපසු අයකර ගැනීම සිදු කර තිබුණි. 2012 දෙසැම්බර් 31 දිනට ලබා දී තිබූ එකතුව රු.1,800,745,619 ක් වූ ණය මුදල් 107 කින් එකතුව රු.362,766,798 ක් වූ ණය මුදල් 15 ක් සම්බන්ධයෙන් එක් ප්‍රාග්ධන වාරිකයක් හෝ අයකර ගෙන නොතිබුණි. තවද, ණය මුදල් 17 කට අදාළව රු.35,284,627 ක් වූ ලැබිය යුතු පොලී සමාලෝචිත වර්ෂය තුළදී, අවිනිශ්චිත පොලී ලෙස හා 2012 දෙසැම්බර් 31 දිනට රු.399,130,045 ක් මුළු සමුච්චිත අවිනිශ්චිත පොලී ලෙස වර්ගීකරණය කර තිබුණි. මෙම හිඟ ශේෂයන් අයකර ගැනීමට එලදායි පියවරක් ගෙන නොතිබූ අතර ගිණුම්වල ප්‍රමාණවත් ප්‍රතිපාදනයක්ද කර නොතිබුණි.

(ඇ) නිත්‍ය භෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2012 දෙසැම්බර් 31 දිනට නිත්‍ය භෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) විසින් පළාත් පාලන ආයතනවලට ලබාදුන් ණය මත ලැබිය යුතු ප්‍රාග්ධනය හා පොලී ලෙස පිළිවෙලින් රු.70,733,648 ක හා රු.30,440,475 ක මුදලක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය විසින් 1995 වර්ෂයේදී ලබාදුන් රු.12,000,000 ක ණය මුදල සඳහා දඹුල්ල ප්‍රාදේශීය සභාව විසින් කිසිදු වාරිකයක් ගෙවා නොතිබුණි.
- (ii) මහනුවර මහ නගර සභාවට මුදාහරින ලද රු. 60,922,475 ක මූලික ණය මුදලින්, 2012 දෙසැම්බර් 31 දිනට රු.58,533,648 ක මුදලක් අයකර ගැනීමෙන් තොරව පැවතුණි.
- (iii) ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු සියයට 9 ක පොලී අනුපාතයකට මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර මහ නගර සභාවට ලබාදෙන ලද රු.60,922,475 ක් වූ ණය මුදල අරමුදල විසින් ආපසු අයකර ගෙන තිබුණද එය සියයට 10 ක පොලී අනුපාතයක් මත භාණ්ඩාගාරයට ආපසු ගෙවා තිබුණි. එබැවින් පොලී සඳහා වර්ෂයකට සියයට 1 ක පාඩුවක් අරමුදල දරා තිබුණි.

(අ) අරමුදල විසින් ණය ලබාදීම

සමාලෝචිත වර්ෂය තුළ විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට රු. මිලියන 181 ක මුදලක් වෙන් කර තිබූ අතර ඉන් රු. මිලියන 76.2 ක මුදලක් 2012 වර්ෂය තුළදී ණය ලෙස ලබා දී තිබුණි. මෙම ණය පිළිබඳ ප්‍රගතිය සාරාංශ කර පහත දැක්වේ.

ව්‍යාපෘතියේ නම	වෙන්කළ මුදල		මුදාහරින ලද මුදල		වැඩියෙන් / අඩුවෙන් විය හැකුණු කළ මුදල	
	ව්‍යාපෘති සංඛ්‍යාව	මුදල	ව්‍යාපෘති සංඛ්‍යාව	මුදල	ව්‍යාපෘති සංඛ්‍යාව	මුදල
යන්ත්‍ර හා උපකරණ මිලදී ගැනීම	15	50	10	62.7	5	12.7
ආදාහනාගාර ඉදිකිරීම	4	20	1	2.2	3	17.8
වෙළඳපොළ ගොඩනැගිලි ඉදිකිරීම	4	30	3	10.5	1	19.5
සන අපද්‍රව්‍ය කළමනාකරණය		5		0.8		4.2
කාර්යාල ගොඩනැගිලි හා පුස්තකාල ඉදිකිරීම	3				3	
සතිපොළ හා ආර්ථික මධ්‍යස්ථාන ඉදිකිරීම	6				6	
ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම	2	76	-	-	2	76
යතුරු පැදි ප්‍රසම්පාදනය කිරීම	20				20	
වෙනත් ආදායම් උපයන ව්‍යාපෘති	8				8	

4.2 ණය පරිපාලනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) හිඟ ණය වාරික අයකර ගැනීම (LL&DF)

2012 ජනවාරි 01 දිනට පළාත් පාලන ආයතනවලින් ලැබිය යුතු රු. මිලියන 22.2 ක් වූ ණය වාරිකවලින් සමාලෝචිත වර්ෂය තුළදී රු. මිලියන 14.1 ක මුදලක් පමණක් අයකර ගෙන තිබුණි. විස්තර පහත පරිදි වේ.

පළාත් පාලන ආයතනය	2012 ජනවාරි 01 දිනට හිඟ මුදල්	2012 වර්ෂය තුළ අය කර ගැනීම්	අයකර ගැනීම් ප්‍රතිශතය
	රු.	රු.	%
නගර සභා	12,829,179	4,930,780	38.43
ප්‍රාදේශීය සභා	9,391,809	9,249,897	98.48

එකතුව 22,220,988 14,180,677 63.33

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- i වෙල්වෙට්තුරෙයි නගර සභාවට ලබා දෙන ලද රු.2,012,000 ක් වූ මුළු ණයවලින් රු.1,888,755 ක මුදලක් 2012 දෙසැම්බර් 31 දිනට හිඟ හිට පැවතුණි.
- ii හිඟුරාන සතිපොළ සංවර්ධනය කිරීම සඳහා 2003 වර්ෂයේදී දමන ප්‍රාදේශීය සභාවට ලබාදෙන ලද රු.1,150,000 ක ණය මුදලින් රු.40,537 ක් වූ එක් වාරිකයක් පමණක් අයකර ගෙන තිබූ අතර ඉන් පසු කිසිදු වාරිකයක් අයකර ගෙන නොතිබුණි.
- iii 1983 වර්ෂයේදී කරවීම් ප්‍රාදේශීය සභාවට රු.855,000 ක ණය මුදලක් ලබා දී තිබූ අතර 2012 වර්ෂය අවසානය දක්වා ඉන් රු.11,285 ක වාරිකයක් හා රු.486,677 ක් වූ ඒ මත පොලිය පමණක් අයකර ගෙන තිබුණි.
- iv 1986 හා 1987 වර්ෂ වල මැදගම ප්‍රාදේශීය සභාවට ලබා දෙන ලද රු.1,791,500 ක් වූ ණය මුදල් වලින් රු.454,761 ක් පමණක් අයකර ගෙන තිබුණි.
- v නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියෙන් හා නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතියෙන් ලබා දෙන ලද පිළිවෙලින් රු.362,766,798 ක් හා රු.12,000,000 ක් වූ ණය මුදල්වලට අදාළව පළාත් පාලන ආයතනවලින් කිසිදු වාරිකයක් අයකර ගෙන නොතිබුණි.

(ආ) පොලී අයකර ගැනීමේ ප්‍රගතිය

 2012 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ණය පොලී සහ සමාලෝචිත වර්ෂය තුළ අයකර ගැනීම් පහත පරිදි වේ.

ණය වර්ගය	ලැබිය යුතු මුළු පොලිය	2012 වර්ෂය තුළ ලැබුණු පොලිය	2012 දෙසැම්බර් 31 දිනට හිඟ ශේෂය	ප්‍රතිශතය
	රු.	රු.	රු.	
අක්‍රීය ණය				
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDF)	17,299,200	333,753	16,965,447	1.93
නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)	404,107,437	4,977,392	399,130,045	1.23
නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)	24,173,319	2,194,818	21,978,501	9.08
ලැබිය යුතු ණය පොලී (ජංගම නොවන)				
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDF)	19,661,171	9,482,722	10,178,449	48.23
නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)	36,058,698	13,327,252	22,731,446	36.96
නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)	8,461,974	-	8,461,974	-
ලැබිය යුතු ණය පොලී (ජංගම)				
දේශීය ණය සංවර්ධන අරමුදල (LLDF)	45,729,723	41,368,309	4,361,414	90.46

නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)	102,070,962	75,290,094	26,780,868	73.76
නිත්‍ය භෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)	5,354,898	5,354,898	-	100.00
එකතුව	662,917,382	152,329,238	510,588,144	22.97

(ඇ) පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (LGIP) ණය

සමාලෝචිත වර්ෂය තුළ පහත සඳහන් හිඟ ණය ශේෂයන් අයකර ගැනීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව විගණන නියැදි පරීක්ෂණවලදී අනාවරණය විය.

ව්‍යාපෘතියේ නම	ණය මුදල	2012 දෙසැම්බර් 31 දිනට පොලිය සමඟ හිඟ මුදල	අනුග්‍රහ කාල පරිච්ඡේදය අවසන් වූ දිනය
	රු.	රු.	
ගම්පහ මහ නගර සභාව			
(අ) වැසි ජල ව්‍යාපෘතිය	23,683,493	6,662,605	2010 ඔක් : 31
(ආ) පුස්තකාල ගොඩනැගිල්ල ව්‍යාපෘතිය	23,683,493	12,930,460	2010 අගෝ: 31
පුත්තලම ප්‍රාදේශීය සභාව - මාර්ග සංවර්ධනය	24,177,030	4,172,142	2011 දෙසැ: 31
උකුවෙල ප්‍රාදේශීය සභාව - මාර්ග සංවර්ධනය	27,783,958	7,465,117	2009 අගෝ: 31
රත්නපුර මහ නගර සභාව - ගොඩනැගිලි ඉදිකිරීම	37,553,723	4,142,171	2012 දෙසැ: 15

(ඈ) දේශීය ණය සහ සංවර්ධන අරමුදල් ණය (LL & DF)

සුනාමිය හේතුවෙන් ගොඩනැගිල්ල විනාශවීම හේතු කොටගෙන ආදාහනාගාරය ඉදිකිරීම සඳහා ලබා දී තිබූ රු. 1,800,000 ණය මුදල ආපසු ගෙවීම අම්බලන්ගොඩ නගර සභාව ප්‍රතික්ෂේප කර තිබුණි. ණය මුදල යළි ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, 2012 දෙසැම්බර් 31 දිනට හිඟ ප්‍රාග්ධන මුදල හා පොලිය පිළිවෙලින් රු.1,125,000 ක් හා රු.1,387,125 ක් විය.

(ඉ) නාගරික සංවර්ධන හා අඩු ආදායම් නිවාස ව්‍යාපෘති ණය (UDLIHP Loans)

i වැසි ජල අපවහනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (ඇඹිලිපිටිය නගර සභාව)

(අ) 2011 දෙසැම්බර් 20 දින ගනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව ණය මුදල යළි උපලේඛනගත කර තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ ණය වාරික දෙකක්

පමණක් ගෙවා තිබුණි. 2013 මැයි වන විටත් එකතුව රු.1,309,301 ක් වූ ඉතිරි වාරික 15 ක් නිරවුල් නොකර පැවතුණි.

(ආ) තවද අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව, 2011 දෙසැම්බර් 31 දිනට රු.5,147,338 ක් වූ ලැබිය යුතු පොලිය, පොලී රහිත ණය මුදලකට පරිවර්තනය කර තිබූ අතර ආපසු ගෙවීම 2012 ජනවාරි 01 දිනට ආරම්භ කළ යුතු විය. කෙසේ වුවද 2014 දෙසැම්බර් අවසානය දක්වාත් කිසිදු වාරිකයක් අය කර ගෙන නොතිබුණි.

ii විගණන නියැදි පරීක්ෂණවලට අනුව, පහත සඳහන් ණය මුදල් විවිධ හේතූන් මත හිඟ හිට පැවති බව අනාවරණය විය. විස්තර පහත දැක්වේ.

ව්‍යාපෘතියේ නම	ණය මුදල	2012 දෙසැම්බර් 31 දිනට පොලිය සමඟ හිඟ හිටි මුදල	හිඟ හිටීමට හේතුව
-----	රු.	රු.	-----
බදුල්ල මහ නගර සභාව යටතේ ව්‍යාපෘති	103,059,368	173,232,879	ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම
හැටන් - දික්ඛය නගර සභාවේ බස් ගාල් කරන ස්ථානය සහ වෙළඳපොළ සංකීර්ණය	23,457,285	13,082,298	වෙළඳපොළ සංකීර්ණය පිළිබඳ අයිතිය මාරුවීම හේතුවෙන් නගර සභාව විසින් ගෙවීම නතර කිරීම .
මාතර ප්‍රදේශයේ වැසි ජල අපවහනය - මාතර මහ නගර සභාව	61,355,484	45,685,875	ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම.
මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය රත්නපුර මහ නගර සභාව	12,656,450	9,424,113	මාර්ගයට සිදු වූ හානිය හේතුවෙන් මහ නගර සභාව විසින් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම
වැසිකිළි ව්‍යාපෘතිය - අම්බලන්ගොඩ නගර සභාව	805,991	689,898	ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම
වැසි ජල අපවහනය වැඩි දියුණු කිරීම - හික්කඩුව නගර සභාව	16,540,616	7,367,468	- එම -

වැසි ජල අපවහනය වැඩි දියුණු කිරීමේ 12,142,439 9,041,374 - එම -
 ව්‍යාපෘතිය - අම්බලන්ගොඩ නගර සභාව

බස් ගාල් කිරීමේ ස්ථානය හා නගරය 111,209,828 72,678,818 - එම -
 ඉදිකිරීම- බලන්ගොඩ නගර සභාව

(ඊ) මුළු ණයවලින් අක්‍රීය ණය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, 2012 දෙසැම්බර් 31 දිනට හා ඉකුත් වර්ෂ දෙකක් සඳහා මුළු හිඟ ණයවලින් මුළු අක්‍රීය ණය පහත දැක්වේ.

ණය වර්ගය	2012			2011			2010		
	2012 දෙසැ:31 දිනට මුළු හිඟ ණය ශේෂය	අක්‍රීය ණය ශේෂය (NPL)	අක්‍රීය ණය මුළු හිඟ ණය ශේෂයේ ප්‍රතිශතයක් ලෙස	2011 දෙසැ: 31 දිනට මුළු හිඟ ණය ශේෂය	අක්‍රීය ණය ශේෂය (NPL)	අක්‍රීය ණය මුළු හිඟ ණය ශේෂයේ ප්‍රතිශතයක් ලෙස	2010 දෙසැ: 31 දිනට මුළු හිඟ ණය ශේෂය	අක්‍රීය ණය ශේෂය (NPL)	අක්‍රීය ණය මුළු හිඟ ණය ශේෂයේ ප්‍රතිශතයක් ලෙස
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
දේශීය ණය සංවර්ධන අරමුදල (LL &DF)	528.89	14.24	2.69	567.89	14.24	2.5	594.79	14.24	2.4
නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP)	1,800.75	929.76	51.63	1,877.44	878.06	46.7	1,950.57	882.89	45.2
නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP)	70.73	70.53	99.72	72.00	71.78	99.6	73.15	72.92	99.7
එකතුව	2,400.37	1,014.53	41.26	2,517.33	964.08	38.3	2,618.51	970.05	37.0

මෙම ණය යෝජනා ක්‍රම තුනටම අදාළව 2010 සිට 2012 කාල පරිච්ඡේදය තුළදී අක්‍රීය ණය ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වී තිබුණු බව නිරීක්ෂණය විය.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

(අ) වක්‍රීය අරමුදල

2012 වර්ෂයේදී වක්‍රීය අරමුදල්වල මෙහෙයුම් පහත පරිදි වේ.

මුදල

රු.

මුළු වාරික හා පොලී අය කිරීම	512,024,223
අඩු කළා - භාණ්ඩාගාරයට ගෙවන ලද මුළු ප්‍රාග්ධනය හා පොලී	(283,161,046)

අරමුදලේ ශේෂය	228,863,177
මුදා හරින ලද ණය	(76,249,000)

අතිරික්ත අරමුදල	152,614,177
	=====

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- i අරමුදලේ දැක්ම වන්නේ දේශීය මට්ටමේ යටිතල පහසුකම් මූල්‍යයන්ගේදී මූල්‍ය ආයතන ප්‍රමුඛයා වීමයි. එබැවින් මූලික යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අරමුදල විසින් දිගු කාලීන මූල්‍යයන් සැපයිය යුතුය. සමාලෝචිත වර්ෂය තුළ රු. මිලියන 512.02 ක මුළු ප්‍රාග්ධනයක් හා පොලී ආදායමක් උපයා තිබුණු අතර ඉන් රු. මිලියන 283.16 ක් හා රු.මිලියන 76.24 ක් පිළිවෙලින් භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර හා පළාත් පාලන ආයතනවලට ණයට දී තිබුණි.
 - ii රු. මිලියන 12.84 ක පෙර හිඟ ණය ශේෂයන් පිළිබඳ සැලකීමෙන් තොරව සමාලෝචිත වර්ෂය තුළ පානදුර නගර සභාවට රු.මිලියන 8.72 ක ණය මුදලක් ලබා දී තිබුණි.
- (ආ) අරමුදලේ භාවිතය සඳහා පරිගණක මෘදුකාංගයක් සංවර්ධනය කිරීමේ අරමුණින් පුද්ගලික ආයතනයකට රු.847,000 ක මුදලක් ගෙවා තිබුණි. කෙසේ වුවද 2013 මැයි 21 වන විටත් මෘදුකාංගය විධිමත්ව ක්‍රියාත්මක කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගණුදෙනු

ණය ගැණුම්කරුවන්ගේ එකඟත්වයකින් තොරව හා ණය ගැණුම්කරුවන් සමඟ ගිවිසුමකට එළඹීමෙන් තොරව අරමුදල විසින් රු.63,905,948 ක් වූ හිඟ පොලිය ණය ගිණුමට ප්‍රාග්ධනික කර තිබුණි. කෙසේ වුවද ණය ගැණුම්කරුවන්ගේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රාග්ධනික කළ පොලී රු.1,678,266 ක් පොලිය ලෙස ආපසු හරවා තිබුණි.

4.5 මානව සම්පත් කළමනාකරණය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, අරමුදලේ අනුමත හා තථ්‍ය සේවක සංඛ්‍යාව හා සමාලෝචිත වර්ෂය අවසානයට පැවති පුරප්පාඩු සංඛ්‍යාව පහත දැක්වේ.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
-----	-----	-----	-----
විධායක	3	2	1
විධායක	35	20	15

නොවන කණිෂ්ඨ	4	2	2
	----	----	----
එකතුව	42	24	18
	====	====	====

අරමුදලේ ක්‍රියාකාරීත්වය පහසු ලෙස පවත්වා ගැනීමට පුරප්පාඩු 18 ක් පිරවීම සඳහා කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

රේඛීය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණක අරමුදලේ අභ්‍යන්තර විගණන කටයුතු ආවරණය කිරීම සඳහා පත්කර තිබුණි. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය තුළ එක් විගණන විමසුමක් පමණක් නිකුත් කර තිබූ අතර එයින් අරමුදලේ ප්‍රධාන අවදානම් ක්ෂේත්‍රයන් ආවරණය වී නොතිබුණි.

5.2 අයවැය ලේඛනය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත හා තර්ජන ආදායම් සහ වියදම් අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය විය. තවද නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතිය හා පළාත් පාලන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණු හෙයින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.3 විගණන විමසුම් සඳහා පිළිතුරු

සමාලෝචිත වර්ෂය තුළ නිකුත් කරන ලද විගණන විමසුම් 12 කට හා ඉකුත් වර්ෂයේ නිකුත් කරන ලද විගණන විමසුම් 6 කට පිළිතුරු අරමුදල විසින් 2014 දෙසැම්බර් 31 වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.

5.4 ක්‍රියාකාරී සැලැස්ම

මානව සම්පත් කළමනාකරණයට අදාළව 2011 සිට 2014 කාලපරිච්ඡේදය ආවරණය වීම සඳහා සංයුක්ත සැලැස්මේ හා 2012 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබූ සමහර ඉලක්කයන් ඉටු කර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අරමුදලේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ණය වියපැහැදීම කිරීම හා ආපසු අයකර ගැනීම
- (ඇ) මානව සම්පත් කළමනාකරණය
- (ඈ) තොරතුරු පද්ධතිය